

168 – දෙවියෝ වෙති සූල මූල ප්‍රේමී

දෙවියෝ වෙති සූල මූල ප්‍රේමී  
සූල මූල ප්‍රේමයේ වෙති දෙවියෝ  
ගැටුපෙන්නේ කවුරුද ප්‍රේමී  
මුළු කෙරේ දෙවියෝ  
නිවහන් ගත වන්නේ

ඉවසන සූල වේ කොතොකුන් ප්‍රේමී  
ප්‍රේමය උල්පත කරුණාවේ  
ඇරිසියාව එහි තැ ආච්චෙන්නේ //  
තමාට තැ පාරාවටු කරන්නේ

උබගුව හෙම තැ එහි ලියලන්නේ  
හිතු මතාපෙට තොමැ ගැසිරේ  
තම කම මූලින් මැ උප්පාලන්නේ //  
ඇවිස්සෙන්නේ තැ කොපෙන් ප්‍රේමී

තපුරු කමක් තැ හිතේ පැහැවන්නේ  
අනුන් වරද ගැනැ සනුවු තොවේ  
ගර් කොයි දේවත් සනුට වබන්නේ //  
සියල්ල සනුවින් උහුලා ගන්නේ

ඇදුහිලිමත් සින තොසිදේ තොසිදේ  
බලාපොරෝත්තුව තොබිදෙන්නේ  
ඉවසීමට හෝ කෙළවරක් තැතේ //  
ප්‍රේමය කිසිදා තැ වියැකෙන්නේ

ඇති වුවත් වර දිවැස් දෙසිමේ  
ගැමුරු රහස් සපුරා දැනුමේ  
තම සිරුර ද්වා කෙරුවත් පුජා //  
ල් මොන පලකට ප්‍රේමය සූන්දා